



8 ග්‍රේනිය

ග්‍රේනිය

ලේකකය : 22 - පරිමාව හා බාරිතාව

- 1) I) දිග 5 cm පළල 4 cm, උස 3 cm වූ සනකාහයක් සැදීමට පැත්තක් 1 cm ක් වූ සනක කියක් අවශ්‍ය වේ ද?
- II) a) නිවසක වතුර වැංකියක දිග 2 m, පළල 1.5 m, උස 1m වේ. බාරිතාව සොයන්න.
- b) 4 දෙනෙකු සඳහා දිග 1 ට ජලය 150 l ක් අවශ්‍ය වේ නම් ඉහත වැංකියේ අඩංගු ජල පරිමාව දිග කියකට සැහේ ද?
- 2) a) I) පැත්තක් 20 cm ක් වූ සමවතුරපු මුහුණත සහිත දිග 1 m ක් වූ වැංකිය බාරිතාව සොයන්න.
- II) ඉහත වැංකියේ බාරිතාව l කියද?
- b) I) පත්‍රලේ වර්ගෝලය 600 cm^2 වූ වැංකියකට ජලය 9 l ක් දැඟු විට ජල මට්ටම නගින උස සොයන්න.
- 3) I) සනකයක පරිමාව 1 cm^3 නම් පැත්තක දිග සොයන්න.
- II) පැත්තක දිග 10 cm වූ සනක ලී කැබැල්ලක පරිමාව සොයන්න.
- III) දිග 1 m, පළල $\frac{3}{4} \text{ m}$, උස 50 cm වූ සනකාහ භාර්තයක බාරිතාව l කිය ද?
- IV) එක් අයෙකුට 200 ml මගින් 30 දෙනෙකුට බීම ලබා දීම සඳහා 1 බීම බොතල් කියක් අවශ්‍ය වේ ද?
- 4) I)
- a) සනකාහයේ පරිමාව සොයන්න.
- b) පැත්තක් 5 cm ක් වූ කුඩා සනක කියක් ඇසිරිය හැකි ද?
- c) ඉහත මිනුම් සහිත වැංකියේ බාරිතාව l කිය ද?
- d) එම බාරිතාව සහිත බෙහෙත් දාවණයක් 250 ml බොතල් කියකට පිරවිය හැකිද?
- 5) I) පැත්තක් 2 cm වූ සනකයක පරිමාව හා පැත්තක් 8 cm වූ සනකයක පරිමාව අතර අනුපාතය සොයන්න.
- II) දිග 20 cm, පළල 10 cm සනකාහ භාර්තයකට ජලය 1.6 l ක් වත් කළ විට ජල මට්ටම නගින උස සොයන්න.
- III) දිග 2.0m, පළල 1.5m, උස 1m වැංකියක $\frac{1}{2}$ ක් ජලයෙන් පිරී ඇත. එම ජල පරිමාව l කියද?

සකසුම : ජේ. වරුෂ්වතාන